

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය - 2014

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1969 අංක 36 දරන කාර්මික සංවර්ධන පනතේ 38 (1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධි විධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2 මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව කටයුතු නොකළ අවස්ථා පහත දැක්වේ.

- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 02 ප්‍රකාරව අවසන් තොගවල වටිනාකම පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන අගයන්ගෙන් වඩා අඩු අගයට මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති බව අනාවරණය කර තිබුණද වර්ෂය අවසාන දිනට රු.30,859,050 ක්වූ තොගය පිරිවැය මත මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ නමුත් පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය සමඟ සැසඳුම් කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.
- (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16 ප්‍රකාරව ශුද්ධ පොත් අගය රු.37,450,946 ක් වන ප්‍රමාණාත්මකව වැදගත් යන්ත්‍රසූත්‍ර, උපකරණ, ශාභාභාණ්ඩ, පරිගණක දෘඩාංග හා මෘදුකාංග සාධාරණ අගයක් පෙන්වුම් කිරීම සඳහා ප්‍රත්‍යාගණනය නොකොට තවදුරටත් ඓතිහාසික පිරිවැයටම දක්වා තිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 39 ප්‍රකාරව අයනොවන ණය ශේෂ වේනම් ඒවා මූල්‍ය ප්‍රකාශන තුළ වෙන්ව නිරූපණය කළයුතු වුවද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.447,082 ක අය නොවන ණය ශේෂ සාමාන්‍ය ණය යටතේම වර්ග කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලය විසින් වාහන විකිණීමෙන් ලද මුදල වූ රු 3,230,102 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ නොදක්වා මෙහෙයුම් ක්‍රියාකාරකම් ලෙස වර්ග කොට තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය තුළ දී මණ්ඩලය විසින් විකුණන ලද වාහන වලට අදාල රු.2,333,112 ක ප්‍රත්‍යාගණන ලාභය ප්‍රත්‍යාගණන සංචිත ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වත්කම් හා වියදම් ලෙස හඳුනාගෙන ගිණුම් ගත නොකරන ලද රු.29,991,070 ක් කලින් ගෙවීම් ලෙස ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.
- (ඉ) මණ්ඩලයේ කාර්ය මණ්ඩල ධාරිතා වර්ධනය සඳහා වැය වූ රු. 1,841,071 ක මුදල ක්‍රමක්ෂය කරන ලද ගිණුම් පිළිවෙත මූල්‍ය ප්‍රකාශන තුළ හෙළිදරව් කර නොතිබුණි.

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු.67,198,057 ක් වූ ණයගැනී ශේෂ හා එකතුව රු.15,703,805 ක් වූ අබලි ද්‍රව්‍ය ණයහිමි ශේෂ තහවුරු කරගැනීමට අදාලව ශේෂ සනාථ සහතික විගණනය වෙත ඉදිරිපත් නොවීය.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන කාර්මික ජනපදවල කර්මාන්තකරුවන්ගෙන් මණ්ඩලයට අයවිය යුතු මුදල්, කාර්මික ජනපද අංශයේ වාර්තා අනුව සැසඳීමේදී රු.11,307,861 ක වෙනසක් නිරීක්ෂණය වූ අතර එම වෙනසට හේතු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2010 වර්ෂයට පෙර සිට පැවත එන නිරවුල් නොකරන ලද රු. 235,570 ක් වූ ඉන්ධන අත්තිකාරමක් නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ආ) ලැබිය යුතු වෙනත් තැන්පතු යටතේ දැක්වෙන රු.3,004,925 ක් වූ ජලය, විදුලිය යනාදී සේවා සලසා ගැනීමේ දී හා ගොඩනැගිලි ඉදිකිරීම් වලදී පළාත් පාලන ආයතන වෙත ගෙවන ලද තැන්පතු වටිනාකම, අදාල සේවාව සලසා ගැනීමෙන් පසුව ද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) වෙළඳ හා වෙනත් ලැබිය යුතු ගිණුම් යටතේ දැක්වෙන රු 8,419,804 ක ශේෂයක් හා රු.20,225,259 ක් වූ විවිධ ණයගැනියන් යටතේ වර්ග කර ඇති ඉංජිනේරු වැඩහල සම්බන්ධ ණයගැනී ශේෂය වූ රු.4,815,862 ක ශේෂය වසර 2 සිට 5 දක්වා අයකර ගැනීමකින් තොරව පැවතුණි.
- (ඈ) මණ්ඩලයේ ප්‍රධානතම ආදායම් මාර්ගය ලෙස සැලකෙන කර්මාන්තකරුවන්ට කාර්මික ජනපද වල සංවර්ධිත ඉඩම් ලබා දීම මගින් බිම් කුලී ලබාගැනීම වුව ද මූල්‍ය ප්‍රකාශන අනුව රු.33,129,822 ක මුදලක් මණ්ඩලයට අයවිය යුතුව පැවති අතර එය මුළු අයවිය යුතු ශේෂයෙන් සියයට 51 ක් විය.
- (ඉ) එකතුව රු.10,741,964 ක් වූ ලැබිය යුතු එකතුකල අගය මත බදු වටිනාකම හා වෙනත් ජංගම වත්කම් යටතේ දක්වා තිබූ රු.16,307,420 ක් වූ බදු වටිනාකම තුළ වසර 5ක් ඉක්මවූ ශේෂද අඩංගු වන අතර මෙම වටිනාකම් නිරවුල් කර ගැනීමට මණ්ඩලය විසින් කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු 419,312ක අතිරික්තයක් නිරූපනය වූ අතර, ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ උණනාවය රු 84,728,727ක් වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු 85,148,039 ක වැඩිවීමක් දක්නට ලැබුණි. 2006 වසරේ සිට සේවක අර්ථ සාධක අරමුදල හා භාරකාර අරමුදල සඳහා ප්‍රේෂණය කිරීමේදී ජීවන වියදම් දීමනාව සැලකිල්ලට නොගැනීම මත මණ්ඩලයට ගෙවීමට සිදු වූ දායක මුදල් හා එහි පොළිය 2013

වර්ෂයේදී ගණනය කොට ගිණුම් තබා තිබුණු අතර එම අගය රු 66,354,739 ක් විය. මේ හේතුවෙන් 2013 වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය අසාමාන්‍ය ලෙස අඩුවීමත්, සමාලෝචිත වර්ෂයේදී පෙර වර්ෂයේ නොලද රු.16,401,543ක ප්‍රදර්ශන ආදායමක් නිසා සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3.2 වියදම්වල අසාමාන්‍ය වැඩිවීම

සමාලෝචිත වර්ෂය තුළදී කුලී හා බදු,අධ්‍යක්ෂ දීමනා,සංග්‍රහ වියදම් හා ප්‍රදර්ශන වියදම් සඳහා රු.16,439,000ක් දරා තිබූ අතර එය ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සියයට 68ක වැඩිවීමක් විය.මේ සඳහා ප්‍රධාන කාර්යාලය පිහිටි පරිශ්‍රය සඳහා පළාත් පාලන ආයතනයට වසර ගණනාවක් වෙනුවෙන් ගෙවිය යුතු වරිපනම් හා බදු සඳහා රු. මිලියන 10 ක් වෙන් කිරීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරණු ලැබේ.

- (අ) අබලි ද්‍රව්‍ය ව්‍යාපෘතිය තුළ ලියාපදිංචි කර්මාන්ත කරුවන්ගෙන් සියයට 85 ක් බස්නාහිර හා මධ්‍යම පළාත් කේන්ද්‍ර කොට සිදුවී ඇති අතර සෙසු පළාත් වලට ව්‍යාප්ත කිරීම කෙරෙහි ඵලදායී ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ආ) මණ්ඩලය විසින් සකස් කර තිබූ ක්‍රියාකාරී සැලැස්මට මුදල් අංශයේ හා පරිපාලන අංශයේ කාර්යයන් ඇතුළත්ව නොතිබූ අතර අදාළ ක්‍රියාකාරකම් ඉටුකිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු පාර්ශ්ව හෝ අංශ හඳුනාගෙන නොතිබුණි.
- (ඉ) එක් එක් අංශය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීමේදී යොදාගත් ඉලක්ක ප්‍රායෝගික නොවීම, අනාගත ඉල්ලුම් හා නව වෙළඳපළ ප්‍රවණතා හඳුනා නොගෙන සාම්ප්‍රදායිකව ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම, අදාළ අංශය හා සම්බන්ධ පාලනය කළ නොහැකි ආවේනික ලක්ෂණ සැලකිල්ලට නොගැනීම, සෑම දිස්ත්‍රික්කයකම පවතින පුරප්පාඩු පිළිබඳ අවධානයක් යොමු නොකිරීම, අංශයේ සිටින කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය පිළිබඳව අධ්‍යයනයක් සිදු නොකිරීම යනාදී කරුණු හේතුවෙන් නියම කරන ලද ඉලක්ක ප්‍රායෝගික නොවූ අතර ඒ හේතුවෙන් සත්‍ය ප්‍රතිඵලය අතර විචලනයේ පරාසය සියයට 10 සිට සියයට 198 තරම් වූ අතර එය ඇතැම් අංශ වල සියයට 50 සිට සියයට 241 ක දක්වා පරාසයකට විහිදී ගොස් තිබුණි.

එමෙන්ම මණ්ඩලයේ වැදගත්ම අංශය වන ඉංජිනේරු අංශය විසින් ඉටුකරන ලද ක්‍රියාකාරකම් 10ක් ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් වී නොතිබුණි. තාක්ෂණික සේවා අංශයේ ඇතුළත් ක්‍රියාකාරකම් 8 කින් ඉටු වී ඇත්තේ එක් ක්‍රියාකාරකමක් පමණක් වන අතර තවත් ක්‍රියාකාරකම් 04 ක් ඉටුකළද ඒවා ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත්ව නොමැති බවද නිරීක්ෂණය විය.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

සම්භාණ්ඩ, රබර්, තාක්ෂණික සේවා හා ඉංජිනේරු යනාදී අංශ විසින් ගනුදෙනුකරුවන් වෙත සලසන සැපයුම් හා සේවා සම්බන්ධයෙන් වූ පිරිවැය ක්‍රමය යාවත්කාලීන කර නොතිබුණි.

4.3 මහභේදයට තුඩුදෙන කරුණු

තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශයට පටහැනිව මණ්ඩලය සඳහා ආරක්ෂක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව මීට ප්‍රථම අසතුටුදායක සේවාවක් සපයා තිබූ ආයතනයටම රු.20,994,741 ක් වූ වටිනාකමකට නැවත ලබා දී තිබුණි.

4.4 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරුණු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය තුළදී උපදේශක සේවාවක් ලබා ගැනීමකින් තොරව රු.150,000 ක මුදලක් උපදේශක සේවා වෙනුවෙන් ගෙවා තිබුණි.
- (ආ) 2010 දෙසැම්බර් මාසයේ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා තාක්ෂණික සේවා අංශය සඳහා රු මිලියන 2.9 ක් වැය කර ඉදි කරන ලද ගොඩනැගිල්ල කිසිදු ප්‍රයෝජනයකට ගැනීමකින් තොරව නිශ්කාර්යව පැවතුනි.
- (ඇ) 2008 වර්ෂයේදී රු.මිලියන 8.2 ක් වැයකර මිලදීගෙන තිබූ ජංගම තාක්ෂණ බස් රථය භාවිතයට ගෙන නොතිබිණි.

4.5 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරුණු ලැබේ.

- (අ) අබලි ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මණ්ඩලය සතු වාහන තිබියදී කුලී රථ යොදා ගැනීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ රු.492,855 ක අමතර වියදමක් දරා තිබුණි.
- (ආ) අවශ්‍යතාවය පිළිබඳ සැලකිල්ලකින් තොරව ආයතන දෙකකින් දුරකථන හා අන්තර්ජාල පහසුකම් ලබාගැනීම නිසා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.1,085,250 ක් ගෙවිය යුතුව තිබූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් අන්තර්ජාල පහසුකම් ලබාගෙන තිබියදී ඩයලොග් ආයතනයෙන්ද අන්තර්ජාල පහසුකම් ලබාගෙන ඒ සඳහා රු.283,125 ක් සමාලෝචිත වර්ෂය තුළ වැයකර තිබුණි.
- (ඇ) මණ්ඩලය තුළ නීති නිලධාරීන්ගේ සේවයේ නිරත ව සිටියදී නීති වියදම් සඳහා රු 158,500 ක් සමාලෝචිත වසර තුළ දී දරා තිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරුණු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 714 ක් වූ අතර තත්‍ය කාර්ය මණ්ඩලය 500 ක් පමණක් වූයෙන් කාර්ය මණ්ඩලයේ 214 ක පුරප්පාඩු පැවතුනි. මේ අතුරින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා අධ්‍යක්ෂ තනතුරු සඳහා අනුමත කාර්ය මණ්ඩලය 11 ක් වන නමුදු ඉන් 06 ක්ම පුරප්පාඩු වී පැවතුණි. එමෙන්ම මණ්ඩලයේ ප්‍රධාන අරමුණු හා මෙහෙයුම් කාර්යසාධනය කෙරෙහි සෘජුව බලපාන සංවර්ධන නිලධාරී, ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී තනතුරු වලින් සියයට 67ක්ම පුරප්පාඩුව පැවතුණි.
- (ආ) පුරප්පාඩු තනතුරුවල වැඩබැලීමේ පදනමින් පත්කිරීම් සිදුකර ඒ සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී පමණක් රු.1,039,748 ක දීමනා ගෙවා තිබුණි.

(ඇ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නොවීම සා මණ්ඩලයේ සභාපතිවරයාගේ උපදෙස් හා අනුමතිය මත මණ්ඩලීය සේවක පිරිසකගේ වැටුප් සංශෝධය කිරීමට කටයුතු කර තිබූ අතර කළමනාකරණ සේවා වක්‍රලේඛ අංක 30 මගින් දී ඇති උපදෙස්මත ශ්‍රේණිගත උසස්වීම් සඳහා ක්‍රමවේදයක් හෝ සැකසීමට මණ්ඩලය අපොහොසත් වී තිබුණු අතර නිසිවැටුප් පියවරයන් අදාළ කර නොගැනීම නිසා සාවද්‍ය වැටුප් ගණනය තුලින් 2006 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා පමණක් සේවක කණ්ඩායම් දෙකක් වෙත පිළිවෙලින් රු.6,268,931 ක් හා රු.1,222,589 ක් වැඩියෙන් හා අඩුවෙන් වැටුප් ගෙවා තිබුණි.

4.7 වාහන උපයෝජනය

සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලයේ සභාපති වෙත අතිරේක වාහනයක් අනුයුක්ත කර තිබූ අතර ඒ වෙනුවෙන් රියදුරු මහතෙකු ද සේවයේ යෙදවීම හේතුවෙන් වැටුප්, අතිකාල හා ගමන් වියදම් ලෙස රු.608,076 ක් ගෙවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාරව සෑම රාජ්‍ය සංස්ථාවකටම හා සම්බන්ධ කෙටුම්පත්, වාර්ෂික වාර්තා හා ගිණුම්, මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් තුළ විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, මණ්ඩලය විසින් 2014 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන ලද්දේ 2015 මාර්තු 18 වන දින දීය.

5.2 අභ්‍යන්තර විගණනය

මණ්ඩලය තුළ අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කොට තිබෙන නමුදු අභ්‍යන්තර විගණක තනතුර වසර ගණනාවක සිට පුරප්පාඩුව පවතී. එමෙන්ම කිසියම් වසරකට අදාළ අභ්‍යන්තර විගණන සැලැස්ම සෑම වසරකම ජනවාරි 15 වන දින හෝ ඊට ප්‍රථම අනුමත කර ගත යුතු වුවද එසේ කර නොතිබූ අතර අදාළ විගණන විමසීමද නියමිත පරිදි මණ්ඩලයේ ගණන් දීමේ නිලධාරීගේ අවධානය කෙරෙහි යොමු කර නොතිබුණි.

5.3 ප්‍රසම්පාදන කටයුතු

මණ්ඩලයේ සේවකයන් සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී රු.555,988 කට මිලදී ගත් සපත්තු පිරිවිතර වලට පටහැනි වන අතර ලබාදුන් සපත්තු භාවිතයට සුදුසු මට්ටමක නොපැවතුණි.

5.4 අයවැය ලේඛනමය පාලනය

ඇස්තමේන්තු ගත වියදම්, සත්‍ය වියදම් හා සැසඳීමේ දී අයිතම 12ක ඇස්තමේන්තු ගත සීමාව ඉක්මවීමේ පරාසය සියයට 117 සිට සියයට 4,022 දක්වා විය. වියදම් පාලනයේ දුර්වලතා මෙන්ම ඇස්තමේන්තු කිරීමේ දුර්වලතාද හේතු වීමෙන් අය වැය ලේඛනය, මණ්ඩලයේ ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබූ බවද නිරීක්ෂණය විය.

5.5 වාර්ෂික වාර්තා සභාගත කිරීම

2011 වර්ෂයේ වාර්ෂික වාර්තාව 2014 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවේ සභාගත කර තිබූ අතර 2012 හා 2013 වර්ෂවල වාර්ෂික වාර්තා විගණන දිනය තෙක් සභාගත කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති පාලන අඩුපාඩු වරින්වර මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු විය යුතුය.

(අ) කාර්ය මණ්ඩල පරිපාලනය කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම.

(ආ) ගිණුම්කරණය ගිණුම්කරණ ප්‍රමිති වලට අනුගත නොවීම.

(ඇ) ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය වාර්තා කිරීම ප්‍රගතිය යාවත්කාලීනව පිළියෙළ නොකිරීම.

(ඈ) අය-වැය පාලනය අය-වැය පිළියෙළ කිරීමේ දී වියදම් පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොකිරීම.

(ඉ) ප්‍රසම්පාදන කටයුතු තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ නොසලකා හැරීම හා පිරිවිතර වලට පටහැනිව භාණ්ඩ මිලදී ගැනීම.

(ඊ) ස්ථාවර වත්කම් පාලනය මිලදී ගැනීම, භාවිතය හා ලේඛණ ගත කිරීම නිසි පරිදි සිදු නොවීම.